

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 2 - 2024

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 2 හි 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය අතර 2016 නොවැම්බර් 17 දින එළඹි අංක එස්.එල්-පී 115 දරන ණය ගිවිසුමේ ව්‍යාපෘති සංදේශයේ 18 පරිච්ඡේදය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්ථා කළ යුතු යැයි මා සලකන මාගේ අදහස් හා නිරීක්ෂණ මෙම වාර්ථාවේ දැක්වේ.

1.2 ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ව්‍යාපෘතියේ සංදේශය සහ ණය ගිවිසුමට අනුව, එවකට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය, වර්තමානයේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ.

ව්‍යාපෘතියේ අරමුණ වනුයේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ජල සැපයුම් පද්ධතියක් ඉදිකිරීම තුළින් ආරක්ෂිත පානීය ජලය සැපයීම හා ජල සම්පාදන ආවරණ ප්‍රදේශය වැඩි කිරීමත්, එමඟින් ව්‍යාපෘති ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවන පරිසරය වැඩි දියුණු කිරීම වේ. ණය ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 31,598 කට සමාන ජපාන යෙන් මිලියන 27,301 ක් සහ ඉන් රු.මිලියන 26,778 කට සමාන ජපාන යෙන් මිලියන 23,137 ක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය විසින් මූල්‍යනය කිරීමට එකඟ වී තිබුණි. තවද, ව්‍යාපෘතියේ සම්පූර්ණ පිරිවැයෙන්, රු.මිලියන 22,464 ට සමාන ජපන් යෙන් මිලියන 19,409 ක් ව්‍යාපෘතියේ අදියර II හි ක්‍රියාකාරකම් සඳහා වෙන්කර ඇති අතර, ඉතිරි රු.මිලියන 4,315 ට සමාන ජපන් යෙන් මිලියන 3,728 ක මුදල ව්‍යාපෘති අදියර I හි ක්‍රියාකාරකම් සඳහා වෙන්කර ඇත. ඊට අමතරව රු.මිලියන 4,820 කට සමාන ජපාන යෙන් මිලියන 4,164 ක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් දායක විය යුතුය. තවද, ශ්‍රී ලංකා රජයෙන් ව්‍යාපෘති අදියර-II හි කටයුතු සඳහා රු.මිලියන 4,733 ට සමාන ජපන් යෙන් මිලියන 4,089ක් වෙන් කර ඇති අතර, ව්‍යාපෘති පළමු අදියරේ කටයුතු සඳහා ඉතිරි රු.මිලියන 87කට සමාන ජපානයේ යෙන් මිලියන 75 ක මුදල වෙන් කර තිබුණි. ව්‍යාපෘතිය යටතේ වූ ක්‍රියාකාරකම් 2017 ජුනි මාසයේදී ආරම්භ කර තිබූ අතර 2024 ජුනි වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණි.

1.3 මතය

මේ සමඟ ඇති මූල්‍ය ප්‍රකාශන මගින් 2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය සහ එහි මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ පාලනය හා සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම, සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය හා සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී.

තවද:

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්ථානය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක්කළ අතර ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. භෞතික කාර්ය සාධනය

2.1 ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

	ව්‍යාපෘති සංරචකය	2024 දෙසැම්බර් 31 දිනට		විගණන ගැටළුව		කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
		අපේක්ෂිත කාර්ය	ලභා කරගෙන ඇති කාර්ය සාධනයේ ප්‍රතිශතය				
(අ)	විස්තරාත්මක සැලසුම් සකස් කිරීම සහ ලංසු සකස් කිරීමේ සහාය සඳහා උපදේශන කොන්ත්‍රාත්තුව	100	98	උපදේශන සේවා කොන්ත්‍රාත්තුවේ භෞතික ප්‍රගතිය සියයට 98 ක් ලෙස වාර්තා කර තිබුණද, විගණනය කරන ලද 2025 මාර්තු 28 දින වන විටත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර නොතිබුණි.		උපදේශකයාගේ ලංසු සකස් කිරීමේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.	ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු වහාම අවසන් කළ යුතුය.
(ආ)	ප්‍රධාන පැකේජවල ප්‍රසම්පාදන ප්‍රගතිය						
	ලොට් A	100	74	මෙම ඉඩම් කැබලි 06 ට		2025 දී කොන්ත්‍රාත්	ව්‍යාපෘති කටයුතු
	ලොට් B	100	93	අදාළ ප්‍රසම්පාදන කටයුතු		පැකේජ 03 ක් සහ	කඩිනම් කිරීම
	ලොට් C1	100	97	ආරම්භ කර නොතිබූ අතර,		2026 දී ඉතිරි	සඳහා ප්‍රසම්පාදන
	ලොට් C2	100	97	සුදානම් කිරීමේ උපදේශන		පැකේජ ප්‍රදානය	කටයුතු වහාම
	ලොට් C3	100	77	කටයුතු අවසන් කර		කිරීමට අපේක්ෂා	අවසන් කළ
	ලොට් F	100	91	තිබියදීත් ප්‍රසම්පාදනය ප්‍රමාද වීම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහ සම්බන්ධීකරණයේ සැලකිය යුතු අඩුපාඩු පෙන්නුම් කරයි.		කෙරේ.	යුතුය.

2.2 මතභේදයට තුඩු දුන් කරුණු

විගණන ගැටළුව	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
කැබිනිගොල්ලුව, පදවිය, භොරොවිපතාන, කහටගස්දිගිලිය සහ රඹුව සහ මැදවව්විය යන ප්‍රදේශවල කොටස් ආවරණය වන පරිදි දත්ත හා අස්ථි ලේඛනෝස්සිස් සහ නිදන්ගත වකුගඩු රෝග ඇතුළු අනාරක්ෂිත භූගත ජලය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු විසඳීම සඳහා ආරක්ෂිත පානීය ජලය සැපයීමට අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර, ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය නව නිවාස සම්බන්ධතා 67,000 ක් හරහා පුද්ගලයින් 170,951 කට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 2017 ජුනි සිට 2024 ජුනි දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, 2024 දෙසැම්බර් 31 වන විට කිසිදු ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර නොතිබූ අතර, සියලු ක්‍රියාකාරකම් ප්‍රසම්පාදන අදියරේ පැවති අතර ව්‍යාපෘතිය අවිනිශ්චිත තත්ත්වයන් යටතේ පැවතුනි.	ඉතිරි ප්‍රසම්පාදන කටයුතු නව ප්‍රසම්පාදන කාලසටහනට අනුකූලව සිදු කිරීමට අපේක්ෂා කෙරේ.	ඉතිරි වැඩ කටයුතු සම්පූර්ණ කිරීමට සහ ව්‍යාපෘතියේ අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුය.